



11
පාඨම

සේවියා - III

සේවියා දහමින් හුරු පුරුදු වෙමු සුසිරිත් - 3

සුරු සුරු වර්ගය

සුරු සුරු වර්ගයේ දී පළමුවන ශික්ෂාපද හයේ සඳහන් වන්නේ දානය වැළඳීම පිළිබඳ ව යි. ඒවා ඔබ දෙවැනි පන්තියේ දී හදාරා ඇත. ඉතිරි ශික්ෂා පද හතර මෙහි දැක් වේ. ඒ ධර්ම දේශනා කිරීම සම්බන්ධව ය.

දහම් දෙසීම පිළිබඳ ශික්ෂා පද

දහම් දෙසීමේ දී දේශකයන් වහන්සේ මෙන් ම ශ්‍රාවක ගිහියන් ද දැනගතයුතු කාරණා රාශියක් මෙහි ශික්ෂා පද දහයකින් දක්වා තිබේ. ධර්ම දේශනා කිරීමේ දී ශ්‍රාවකයා ශාස්තාවරයාට, ධර්මයට, දේශකයාට, ගරු සරු නොකරයි ද දහම් නොදෙසන්නේ යි. එසේ ම අවිආයුධ වැනි දෑ ගෙන සිටින අයට දහම් දෙසන්නට යෑම අවදානම් සහගත ය. මේ ශික්ෂා පදවලින් දැක්වෙන්නේ දේශකයන් මෙන් ම ශ්‍රාවකයන් ඒ පිළිබඳ ව දැනුවත් විය යුතු බව යි.

සුරු සුරු වගය - පෙළ සහ තේරුම

07. න ඡත්තපාණිසස අභිලානසස ධම්මං දෙසිසසාමීති සිකඛා කරණියා කුඩයක් අතින් ගෙන සිටින නොගිලන් තැනැත්තාට දහම් නොදෙසන්නේ යි හික්මිය යුතු ය.
08. න දණ්ඩපාණිසස අභිලානසස ධම්මං දෙසිසසාමීති සිකඛා කරණියා දණ්ඩක් අතින් ගෙන සිටින නොගිලන් තැනැත්තාට දහම් නොදෙසන්නේ යි හික්මිය යුතු ය.
09. න සඤ්චපාණිසස අභිලානසස ධම්මං දෙසිසසාමීති සිකඛා කරණියා කඩුවක් අතින් ගෙන සිටින නොගිලන් තැනැත්තාට දහම් නො දෙසන්නේ යි හික්මිය යුතු ය.
10. න ආවුධපාණිසස අභිලානසස ධම්මං දෙසිසසාමීති සිකඛා කරණියා ආයුධ අතින් ගෙන සිටින නොගිලන් තැනැත්තාට දහම් නො දෙසන්නේ යි හික්මිය යුතු ය.

පාදුකා වගගය

(ධර්මදේශනා ප්‍රතිසංයුක්ත හා මළමුත්‍රා කිරීම පිළිබඳ)

සත්වැනි වර්ගය පාදුකා වර්ගය යි. 'පාදුකා' යනු පාවහන් ය. සම්වලින් හෝ ලීවලින් පාදුකා සාදනු ලැබේ. මෙහි සේබියා දොළසක් ම ධර්මදේශනා ප්‍රතිසංයුක්ත සේබියාවෝ ය. ලෙඩෙක් නොවන්නා වූ මිරිවැඩි පයලා සිටින්නකුට, රියක නැගී සිටින්නකුට, බිම වුව ද වැතිර සිටින්නාට (පල්ලක්ථිකායෙන) සිටින්නකුට, කේශාන්තය නොපෙනන සේ ජටා බැඳ සිටින්නකුට ද යනාදී වශයෙන් නොගැලපෙන වර්යාවන් ප්‍රදර්ශනය කරන්නවුන්ට දහම් නොදෙසිය යුතු ය. ඉහත සඳහන් පුද්ගලයන් ගිලන් පුද්ගලයන් නම් එම ඉරියව්වෙන් සිටිද්දී ධර්ම දේශනා කිරීමේ වරදක් නැත. සදාචාරාත්මක බව, ධර්ම ගෞරවය, අවධානය ආදී කරුණු මෙහි දී සලකා ඇති බව පෙනේ.

තණබිම හා ජලය උසස්ම පාරිසරික සම්පත් දෙකකි. තණකොළ පසේ ආරක්ෂාව සපයයි. පරිසරය අලංකාර කරයි. පිරිසිදු වාතාශ්‍රය සපයයි. සතුන්ට ආහාරයක් වෙයි. මිනිසුන්ට හිඳ ගැනීමට, විවේක ගැනීමට ආසනයක් සේ ද භාවිත වේ. එහි මළ මුත්‍රා හෝ කෙළ ගැසීමෙන් ඒවා අපවිත්‍ර වෙයි. දුගඳ වෙයි. මේ නිසා එහි මළ මුත්‍රා කිරීම කෙළ ගැසීම නොකළ යුතු ය. බුදුරජාණන් වහන්සේ තණ බිමක ඉඳුල් බත් නොතබන ලෙස කසිභාරද්වාජ සූත්‍රයේ දක්වා තිබේ. ජලය, බිමට, නෑමට සහ තවත් කොතරම් දේට ප්‍රයෝජනවත් වේ ද යන්න අමුතුවෙන් කිව යුතු නැත. එහි මළමුත්‍රා කිරීම කෙළ ගැසීම කිසිසේත් නොකළ යුතු ය. එසේ කිරීම මිත්‍රද්‍රෝහී ක්‍රියාවක් වන්නේ ය.

පාදුකා වගගය - පෙළ සහ තේරුම

- 01. න පාදුකාරුළහසස අභිලානසස ධම්මං දෙසිසසාමි'නි සිකඛා කරණියා මිරිවැඩි පය ලා සිටින නො ගිලනාට දහම් නොදෙසන්නෙමි'යි හික්මිය යුතු ය.
- 02. න උපාහනාරුළහසස අභිලානසස ධම්මං දෙසිසසාමි'නි සිකඛා කරණියා පාවහන් පය ලා සිටින නො ගිලනාට දහම් නොදෙසන්නෙමි'යි හික්මිය යුතු ය.
- 03. න යානගතසස අභිලානසස ධම්මං දෙසිසසාමි'නි සිකඛා කරණියා රියක නැගී සිටින නො ගිලනාට දහම් නොදෙසන්නෙමි'යි හික්මිය යුතු ය.
- 04. න සයනගතසස අභිලානසස ධම්මං දෙසිසසාමි'නි සිකඛා කරණියා වැතිරී සිටින නො ගිලනාට දහම් නොදෙසන්නෙමි'යි හික්මිය යුතු ය.
- 05. න පලලක්ථිකාය නිසිනසස ධම්මං දෙසිසසාමි'නි සිකඛා කරණියා දණහිස් පල්ලක්ථිකාවෙන් බැඳ හිඳින නො ගිලනාට දහම් නොදෙසන්නෙමි'යි හික්මිය යුතු ය.
- 06. න වේධිතසිසසස අභිලානසස ධම්මං දෙසිසසාමි'නි සිකඛා කරණියා ජටාවෙන් හිස වෙලාගෙන සිටින නො ගිලනාට දහම් නොදෙසන්නෙමි'යි හික්මිය යුතු ය.

07. න ඔගුණධීනසීසසස අගිලානසස ධමමං දෙසිසසාමි'ති සිකඛා කරණියා
හිස වසා පොරවා සිටින නො ගිලනාට දහම් නොදෙසන්නෙමි'යි හික්මිය යුතු ය.
08. න ඡමායං නිසීදිතවා ආසනෙ නිසිනනසස අගිලානසස ධමමං දෙසිසසාමි'ති
සිකඛා කරණියා
තමා බිම ඉදගෙන අසුනක හිදින නො ගිලනාට දහම් නොදෙසන්නෙමි'යි
හික්මිය යුතු ය.
09. න නීවෙ ආසනෙ නිසීදිතවා උවෙච ආසනෙ නිසිනනසස ධමමං දෙසිසසාමි'ති
සිකඛා කරණියා
තමා පහත් අසුනක හිද උස් අසුනක හිදින සිටින නො ගිලනාට දහම් නොදෙසන්නෙමි'යි
හික්මිය යුතු ය.
10. න ධීතො නිසිනනසස අගිලානසස ධමමං දෙසිසසාමි'ති සිකඛා කරණියා
තමා සිටගෙන සිටිමින් හිදගෙන ඉන්නා නො ගිලනාට දහම් නොදෙසන්නෙමි'යි
හික්මිය යුතු ය.
11. න පච්ඡනො ගච්ඡනො පුරනො ගච්ඡනනසස අගිලානසස ධමමං දෙසිසසාමි'ති
සිකඛා කරණියා
පිටුපසින් යමින් තමාට ඉදිරියෙන් යන නො ගිලනාට දහම් නොදෙසන්නෙමි'යි
හික්මිය යුතු ය.
12. න උප්පථෙන ගච්ඡනො පථෙන ගච්ඡනනසස අගිලානසස ධමමං දෙසිසසාමි'ති
සිකඛා කරණියා
තමා මගට පිටින් යමින් මග යන නො ගිලනාට දහම් නොදෙසන්නෙමි'යි හික්මිය යුතු
ය.
13. න ධීතො අගිලානො උච්චාරං වා පසසාවං වා කර්සසාමි'ති සිකඛා කරණියා
නොගිලන් තැනැත්තා විසින් ජලයෙහි මළ මුත්ත කිරීම හා කෙළ ගැසීම නො
කරන්නෙමි'යි හික්මිය යුතු ය.
14. න හරිතෙ අගිලානො උච්චාරං වා පසසාවං වා බෙලං වා කර්සසාමි'ති සිකඛා කරණියා
නොගිලන් තැනැත්තා විසින් සිටගෙන මළ මුත්ත හා කෙළ ගැසීම නො කරන්නෙමි'යි
හික්මිය යුතු ය.
15. න උදකෙ අගිලානො උච්චාරං වා පසසාවං වා බෙලං වා කර්සසාමි'ති සිකඛා කරණියා
නොගිලන් තැනැත්තා විසින් තණකොළ ආදිය ඇති බිම මළ මුත්ත හා කෙළ ගැසීම
නො කරමි'යි හික්මිය යුතු ය. නොගිලන් තැනැත්තා විසින් ජලයෙහි මළ මුත්ත කිරීම හා
කෙළ ගැසීම නො කරන්නෙමි'යි හික්මිය යුතු ය.

අභ්‍යාස

01. හික්ෂු සංස්ථාවෙහි පැවැත්මෙහි ලා සේබියාවන්හි වැදගත්කම අගයන්න.
02. ධර්ම දේශනාවක දී අනුගමනය කළයුතු සිරිත්-විරිත් පෙන්වා දෙන්න.
03. සේබියා අර්ථ සහිතව වනපොත් කරන්න.

පුහුණුව

සමන විදසුන් ධර්මයෙහි
නොනැවතී ඉන් මතු ද සිහි
දහම් බෝපැකි සිත් පුරා
ඒ මහණ තෙම නොමැත

වෙසුනේ
කෙරුනේ
පිරුනේ
පිරිහුනේ
(හිකඳු වග්ගය-05 ගාථා)